

සෞම්‍යමූර්ති තොරුණ්ඩමන් අනුස්මරණ පදනමේ ගනුදෙනු පිළිබඳ වාර්තාව - 2023

සෞම්‍යමූර්ති තොරුණ්ඩමන් අනුස්මරණ පදනමේ 2023 වර්ෂය සඳහා වූ මෙහෙයුම් කටයුතු පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2005 අංක 19 දරන සෞම්‍යමූර්ති තොරුණ්ඩමන් අනුස්මරණ පදනම් පනතේ 11 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අදහස් කරන 2023 වර්ෂය සඳහා පදනමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ පමණක් මෙම වාර්තාවේ ඇතුළත් වේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ ඇතුළත් රාජ්‍ය ව්‍යාපාර සඳහා වූ මෙහෙයුම් අත්පොතේ 6.6 වගන්තිය ප්‍රකාරව මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, 2022 සහ 2023 වර්ෂ සඳහා වූ මූල්‍ය ප්‍රකාශන මෙම වාර්තාවේ දිනය වන විටත් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී මූල්‍ය ප්‍රකාශන නියමිත දිනයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතුය.

2.2 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට අනුකූල නොවීම යොමුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය		
(i). මුදල් රෙගුලාසි 371(2)(ඇ) ඡේදය	අදාළ කාර්යය නිමකළ විගසම් ලබාගත් අතුරු අග්‍රිමයන් පියවිය යුතු වුවද, 2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලච්ඡේදය තුළ ලබාදෙන ලද එකතුව රු1,004,938 ක් වූ	දී මුදල් රෙගුලාසි ප්‍රකාරව ලබා දෙන ලද අත්තිකාරම් පියවා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතුය.

අත්තිකාරම් පියවා
නොතිබුණි.

- | | | | | | | |
|-------|--|----------|--|---------------------------|----|---|
| (ii). | මුදල්
756, 757 | රෙගුලාසි | සමාලෝචිත වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණය පවත්වා එම වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි. | පිළිතුරු ලබා
නොතිබුණි. | දී | මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය. |
| (iii) | මුදල්
502(2) | රෙගුලාසි | එක් එක් වත්කම් අයිතමය පිළිබඳ තොරතුරු ඇතුළත් ස්ථාවර වත්කම් ලේඛනයක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි. | පිළිතුරු ලබා
නොතිබුණි. | දී | මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය. |
| (ආ) | 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 වගන්තිය | | වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කිරීමට කටයුතු කර නොතිබුණි. | පිළිතුරු ලබා
නොතිබුණි. | දී | ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කළ යුතුය. |
| (ඇ) | 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යවසායන් සඳහා වූ ආයතනික යහපාලන මාර්ගෝපදේශයේ ඇමුණුම 1 | | එක් එක් කාර්යයන් සඳහා නිශ්චිත කාල ඉලක්කයන් දක්වමින් 2023 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීමට කටයුතු කර නොතිබුණි. | පිළිතුරු ලබා
නොතිබුණි. | දී | රාජ්‍ය ව්‍යවසායන් සඳහා වූ ආයතනික යහපාලන මාර්ගෝපදේශ ප්‍රකාරව ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කළ යුතුය. |

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 දෙසැම්බර් 01 දිනැති අංක අමප/20/1716/313/031 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2014 හා 2015 වර්ෂවලදී රාජ්‍ය සංස්ථාවකින් මිලදීගෙන තිබූ භාණ්ඩ වෙනුවෙන් ගෙවිය යුතු රු. 72,240,700 ක් 2024 දෙසැම්බර් 31 දින වන විටත් ගෙවීමට පදනම කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී ගෙවිය යුතු ගිණුම් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.2 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රම්බොඩ තොරුන්ගෙන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා පදනම විසින් 2010 වර්ෂයේදී වැඩ අත්තිකාරම් වශයෙන් ලබාදී තිබූ රු.7,544,265 ක් සමාලෝචිත වර්ෂය වනතෙක් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි. එසේම මෙම ඉදිකිරීම් 2013 සැප්තැම්බර් මාසයේ අවසන් කළ යුතු වුවද විගණිත දිනය වූ 2024 දෙසැම්බර් 31 දින තෙක්ම අවසන්වී නොතිබීම හේතුවෙන් රු.25,678,995 ක් නොනිමි වැඩ වශයෙන් පැවතුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී අදාළ ගිණුම් නිරවුල් කිරීමට හා ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රම්බොඩ සංස්කෘතික මධ්‍යස්ථානය සඳහා මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ 2014 වර්ෂයේ රු.5,840,000 කට ඩබල් කැබ් රථයක් ලබා ගෙන තිබුණු අතර 2015 පෙබරවාරි මාසයේ සිට වාරික මුදල් නොගෙවීම මත මෙම රථය මූල්‍ය සමාගම විසින් නැවත අත්පත් කරගෙන තිබුණි.ඒ අනුව ගෙවන ලද රු.1,565,504 ක මුදල පදනමට අලාභයක් වී තිබුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී රාජ්‍ය මුදල් ඵලදායීව භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2011 අප්‍රේල් සිට 2013 අප්‍රේල් දක්වා කාලපරිච්ඡේද තුලදී ක්ෂේත්‍ර සම්බන්ධීකරණ දීමනා ගෙවීම සඳහා පදනම විසින් සේවකයින් දෙදෙනෙකුට ලබාදෙන ලද රු.4,252,500 ක මුදල අවභාවිතා කිරීමට අදාළව 2013 ජූලි 24 දිනැති මූලික විමර්ෂණ වාර්තාව අනුව අදාළ සේවකයින්ගෙන් තවදුරටත් අයවියයුතු රු. 3,202,500 ක් අයකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග 2024 දෙසැම්බර් 31 දින වන විටත් ගෙන නොතිබුණි.	පිළිතුරු ලබා නොතිබුණි.	දී මෙම මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

- (ඇ) පදනමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන කාලය තුළදී එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පදනම විසින් වැය කරන ලද රු.2,457,239ක මුදල අයකර ගන්නා ලෙස 2012 නොවැම්බර් 07 දින පැවති රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී නිර්දේශ කර තිබුණද 2024 වර්ෂය අවසන් වන විටත් එම මුදල් අයකර ගැනීමට පදනම අපොහොසත් වී තිබුණි.
- (ඈ) 2006 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළදී විවිධ කාර්යයන් සඳහා පෞද්ගලික ආයතනවලට ලබාදී තිබූ එකතුව රු.13,195,262 ක අත්තිකාරම් නිරවුල් කර නොතිබූ අතර ස්වයං රැකියා ව්‍යාපාර සඳහා බාහිර පාර්ශ්වයන්ට ලබා දී තිබූ එකතුව රු.685,392ක් වූ ණය ශේෂ හා සේවක ණය ශේෂ 2024 දෙසැම්බර් 31 දින දක්වාම අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.
- (ඉ) තොරුන්ගෙන් ක්‍රීඩා සංකීර්ණය, තොරුන්ගෙන් සංස්කෘතික මධ්‍යස්ථානය සහ තොරුන්ගෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටි ඉඩම්වල අයිතිය පදනම නමට පවරා ගැනීමටද එක් එක් ඉඩමෙහි අගය තක්සේරු කර වටිනාකම් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමටද කටයුතු කර නොතිබුණි. ප්‍රජාශක්ති මධ්‍යස්ථාන 35 ක් ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමකින් තොරව 2012 වර්ෂයේදී ඉඩම් මැනුම් කටයුතු සිදුකිරීම වෙනුවෙන් රු.2,359,298 ක් වැය කර තිබුණි.
- (ඊ) ස්වයං රැකියා ණය ව්‍යාපෘතිය යටතේ ප්‍රජාශක්ති මධ්‍යස්ථානවලට ලබාදීම සඳහා 2014 දෙසැම්බර් 01 දින මිලදී ගෙන තිබුණු රු.736,000 ක් වටිනා සිමෙන්ති බ්ලොක් ගල් මැෂින් 8 ක් ස්වයං රැකියාලාභීන් වෙත බෙදා දීමකින් තොරව 2024 දෙසැම්බර් 31 දින වන විටත් නොරැඳවූ ප්‍රජාශක්ති මධ්‍යස්ථානයේ නිෂ්කාර්යව පැවතුණි.
- පිළිතුරු ලබා දී නොතිබුණි.
- පිළිතුරු ලබා දී නොතිබුණි.
- පිළිතුරු ලබා දී නොතිබුණි.
- පිළිතුරු ලබා දී නොතිබුණි.

මෙම මුදල අයකර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගත යුතුය.

අයකරගැනීම් සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුය.

අදාළ ඉඩම්වල අයිතිය පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

කඩිනමින් ව්‍යාපෘති ආරම්භ කර උභ්‍යෝජිත වත්කම් භාවිතයට ගැනීම සිදු කළ යුතුය.

- (උ) ඇස්තමේන්තු වටිනාකම රු.19,072,566 ක් වූ ඩයගම හා වටගොඩ ප්‍රජාශක්ති මධ්‍යස්ථානවල කුකුළු පාලනය, එළු පාලනය හා බිම්මල් වගාව සහ පොලිතින් ගෘහ ආශ්‍රිත වගා ව්‍යාපෘති 02ක් වෙනුවෙන් 2022 වර්ෂය වනවිට රු.10,001,629 ක් වැය කර තිබුණද 2023 ඔක්තෝබර් වනවිට මෙම ව්‍යාපෘති 02 අත්හැර දමා තිබීම හේතුවෙන් දරන ලද මුළු මුදලම නිෂ්කාර්ය වියදමක් වී තිබුණි.
- (ඌ) කොන්ත්‍රාත් වටිනාකම රු.3,443,884 ක් වූ “සාලෙ ඕරම්” නමින් අවන්හලක් තලවකැලේ ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා 2021 වර්ෂයේදී රු.1,519,486 ක් කොන්ත්‍රාත්කරුවෙකු වෙත ගෙවා තිබුණි. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාම සඳහා විගණිත දිනය වන 2023 නොවැම්බර් 15 දින වන විටත් ඉඩම අයත් විදුලිබල මණ්ඩලයේ අනුමැතිය ලැබී නොමැති බැවින් ඉදිකිරීම් වෙනුවෙන් දරා ඇති රු.1,519,486 ක වියදම නිෂ්කාර්ය වියදමක් බවට පත්වී තිබුණි.
- (එ) 2020 සහ 2021 වර්ෂවල පායමාලා 05 කට අදාලව පුහුණුව සම්පූර්ණ කරන ලද සිසුන් වෙත බෙදා හැරීම සඳහා මිලදී ගන්නා ලද වටිනාකම රු.7,888,800 ක් වූ උපකරණ කට්ටල 99 කින් වටිනාකම රු.2,790,740 ක් වූ කට්ටල 69 ක් බාහිර පුද්ගලයින්හට බෙදා දී තිබුණි. ඒ අනුව එම උපකරණ විධිමත් ක්‍රමවේදයකට අනුව බෙදාහැරීම් සිදු කර නොතිබුණු බවත් ඒ සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු සිදු කර නොතිබුණු බවත් විගණනයේ දී අනාවරණය විය.

පිළිතුරු ලබා දී
 රාජ්‍ය මුදල් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව භාවිතා කිරීමට හැකිවන අයුරින් වියදම් කල යුතුය. එසේම මෙම ව්‍යාපෘති අතරමග නවතා දැමීම නිසා රජයට වූ අලාභ අදාල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කිරීමට කටයුතු කල යුතුය.

දී
 ඉදිකර ඇති ගොඩනැගිල්ල එලදායීව ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුය.

දී
 රාජ්‍ය සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් හා එලදායීව ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමු විය යුතුය.